



**ශ්‍රී ලංකාව සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය**  
**GENERAL WEATHER FORECAST FOR SRI LANKA**

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ, අනාවැකි අංශය මගින් නිකුත් කරන ලදී.  
 Issued by Forecasting Division, National Meteorological Centre.

**2020 දෙසැම්බර් මස 02 දින සඳහා කාලගුණ අනාවැකිය**  
**2020 දෙසැම්බර් මස 02 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදී.**

"බුරවි" සුළි කුණාටුව වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහල හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "බුරවි" සුළි කුණාටුව දෙසැම්බර් 01 ප.ව. 23.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී. 330 ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.1 ක් නැගෙනහිර දේශාංශ 84.2 ක් ආසන්නව ස්ථානගතව පැවතුනි.

සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 75-85 පමණ වන අතර විටින් විට පැ .කි.මී. 95 දක්වා වැඩිවේ. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙණු ඇතැයි බලාපොරොත්තු වේ.

නැගෙනහිර, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 200 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට පැ.කි.මී.(80 -90) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවේ.

සෙසු ප්‍රදේශ වල විටින් විට පැ.කි.මී.(60 -70) පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක.

ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්වය පිළිබඳ විමසීලීමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

**WEATHER FORECAST FOR 02 DECEMBER 2020**  
**Issued at 05.30 a.m. on 02 December 2020**

The cyclonic storm ' BUREVI' very likely to cross Sri Lanka. Due to this situation the rainy and windy condition is expected to enhance considerably over the island.

The cyclonic storm ' BUREVI' over the south-west Bay of Bengal, lay centered near latitude 8.1°N and longitude 84.2°E, about 330 km east-southeast of Trincomalee at 2330 hrs of 01st December.

The system is very likely to move west-northwestwards and cross eastern coast of Sri Lanka between Batticaloa and Point-Pedro, close to Trincomalee around today (02 December) evening/night.

This Cyclonic storm with a wind speed of 75-85 kmph gusting up to 95 kmph and it is very likely to move nearly westwards thereafter, emerge into Gulf of Mannar

Intermittent showers/thundershowers will occur in the Eastern, Northern, Northern-central, North-western ,Central and Sabaragamuwa provinces.

Very heavy rainfall above 200mm can be expected at some places.

Showers or thundershowers at times will occur elsewhere. Heavy rainfall above 100mm can be expected at some places.

Very strong gusty winds (80-90) kmph can be expected in Northern, North-Central, Eastern, North-Western, Western, Central and Sabaragamuwa provinces.

Strong gusty winds (60-70) kmph can be expected elsewhere.

General public is requested to be vigilant regarding impending extreme weather situation.

Rainfall amount (mm): Light: 00-12.50, Light to moderate: 12.50-25, moderate: 25-50, Fairly Heavy rain: 50 -100, Heavy rain: 100 – 150, Very heavy rain: 150 or more.

වර්ෂාපතනය(මි.මී) : සිහින් වැසි: 00-12.50, සිහින් හෝ මද වැසි: 12.50-25, මද වැසි: 25-50, තරමක් තද වැසි: 50 -100, තද වැසි:100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි



දිවයින වටා මුහුදේ කාලගුණය සහ ස්වභාවය

**WEATHER AND STATE OF SEA AROUND THE ISLAND**

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ, අනාවැකි අංශය මගින් නිකුත් කරන ලදී.

Issued by Forecasting Division, National Meteorological Centre

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය  
 2020 දෙසැම්බර් මස 02 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදී.

<p>නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "බුරවි" සුළි කුණාටුව දෙසැම්බර් 01 ප.ව. 23.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී. 330 ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.1 ක් නැගෙනහිර දේශාංශ 84.2 ක් ආසන්නව ස්ථානගතව පැවතුණි.</p> <p>සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 75-85 පමණ වන අතර විටින් විට පැ .කි.මී. 95 දක්වා වැඩිවේ. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.</p> <p>එබැවින් 05N-12N සහ 79E-90E අතර මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි, තද හෝ ඉතා තද ප්‍රභාචාරාත්මක සුළං සහ රළ හෝ ඉතා රළ මුහුදු ප්‍රදේශ ඇතිවිය හැක.</p> <p>දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.</p> <p>ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.</p>
<p><b>වැසි තත්ත්වය:</b></p> <p>මන්නාරම් සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුච්ඡේ දක්වා වන මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසිද ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වේ.</p>
<p><b>සුළඟ:</b></p> <p>ගාල්ල සිට මන්නාරම, ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දක්වා සිට වයඹ දක්වා දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (50-60) පමණ වේ. විටින් විට පැ.කි.මී. (80-90) දක්වා වැඩිවිය හැක.</p> <p>සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොන සිට නිරිත දක්වා දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වේ. සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩිවිය හැක</p>
<p><b>මුහුදේ ස්වභාවය:</b></p> <p>මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුච්ඡේ දක්වා වන ප්‍රදේශ විටින් විට ඉතා රළ හෝ දළ රළ විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළ හෝ ඉතා රළ විය හැක.</p> <p>කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුච්ඡේ දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර් (2.0-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.</p>

Rainfall amount (mm): Light: 00-12.50, Light to moderate: 12.50-25, moderate: 25-50, Fairly Heavy rain: 50 -100, Heavy rain: 100 – 150, Very heavy rain: 150 or more.  
 වර්ෂාපතනය(මි.මී) : සිහින් වැසි: 00-12.50, සිහින් හෝ මද වැසි: 12.50-25, මද වැසි: 25-50, තරමක් තද වැසි: 50 -100, තද වැසි:100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  
வளிமண்டலவியல் திணைக்களம்  
Department of Meteorology

TP : 011 2686686  
Fax : 011 2691443  
E-mail : metnmc@gmail.com  
Web : www.meteo.gov.lk

## WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS

Issued at 05.30 a.m. on 02 December 2020

The cyclonic storm ' BUREVI' over the south-west Bay of Bengal, lay centered near latitude 8.1°N and longitude 84.2°E, about 330 km east-southeast of Trincomalee at 2330 hrs of 01 December.

The system is very likely to move west-northwestwards and cross eastern coast of Sri Lanka between Batticaloa and Point-Pedro, close to Trincomalee around today (02 December) evening/night.

As such, intermittent showers/thundershowers, strong or very strong gusty winds and rough or very rough seas can be expected in the sea areas in between 05N-12N, 79E-90E during next few days.

Naval and fishing communities are advised not to venture into the deep and shallow-sea areas over the island until further notice.

Fishing and naval community are requested to be attentive about future bulletins issued by the Department of Meteorology in next few days.

### Condition of Rain:

Intermittent showers or thundershowers will occur in the deep and shallow sea areas extending from Mannar to Pottuvil via Kankasanthurai, Trincomalee and Batticaloa. Very heavy showers can be expected some places in the above sea areas. Showers will occur at times elsewhere.

### Winds:

Winds will be north-easterly to north-westerly in the sea areas extending from Galle to Batticaloa via Manna and Trincomalee, wind speed will be **(50-60) kmph** and wind speed can increase up to (80-95) kmph at times over these sea areas.

Winds will be south-easterly to south-westerly in the other sea areas around the island and the wind speed will be **(40-50) kmph** and can increase up to **(60-70) kmph** at times.

### State of Sea:

The sea areas extending from Kankasanthurai to Pottuvil via Trincomalee can be very rough or high at times. The other sea areas can be rough or very rough at times.

There is a possibility that near shore sea areas off the coast extending from Kankasanthurai to Pottuvil via Trincomalee and Batticaloa may experience surges due to the effect of swell waves, having (2.0-3.0) m height.

Rainfall amount (mm): Light: 00-12.50, Light to moderate: 12.50-25, moderate: 25-50, Fairly Heavy rain: 50 -100, Heavy rain: 100 – 150, Very heavy rain: 150 or more.

වර්ෂාපතනය(මි.මී) : සිහින් වැසි: 00-12.50, සිහින් හෝ මද වැසි: 12.50-25, මද වැසි: 25-50, තරමක් තද වැසි: 50 -100, තද වැසි:100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි